

# ආහාරය, මානව නිරෝගීත කෙරෙනි දක්වන බලපෑම පිළිබඳ, බොධ්‍ය සහ ආයුර්වේදීය විග්‍රහයක්

## ආර්. ඩී. රෝහණ ප්‍රිය සුසන්ත DSAMS, Pg.Dip, MABAC, Ph.D.(Can.)

### 1. හැඳුන්වීම

ඉත්දියානු ජනප්‍රවාදයන්ට අනුව පඩැදු, වාශ්නවාචාර්යවරයා සම්බන්ධ මනහර තොරතුරක් කුඩා කවක් ලෙස, පන්සිත ආර්යාස කුමාරසිංහ මහතාවිසින් රචනා කරනා ලද ආයුර්වේදීය සෞඛ්‍ය සංරක්ෂණ විධි නම් ග්‍රන්ථයේ සඳහන් වේ. ධන්වන්තර් පක්ෂීරාජයා වාශ්නට ප්‍රධානුමාගෙන් ඇසු ප්‍රශ්නයක් ලෙසින් මෙය රචනා වේ ඇත. මින් වාශ්නටයේ සූත්‍ර ස්ථානයේ දෙවනි අධ්‍යාය සම්පූර්ණයෙන් ම වාගේ ප්‍රකාශ වේ. ප්‍රශ්නය මෙසේ යි,

කේරුක් කේරුක් - කේසනාද්දේහෝ:

මෙහි අර්ථය වන්නේ,

කවරෙක් සුඩිත දී, කවරෙක් සුඩිත දී - කවරෙක් සුඩිත දී, පින්වතුණෝ?

වාශ්නට ප්‍රධානුමාගේ පිළිතුර වූයේ,

හිතහුක්ල මිතහුක් - අඹංකහුක්ල සේරුක් යන්න යි. විනම්,

හිතවන් දෑ සේවනය කෙරේ දී, පමණ බලා සේවනය කෙරේ දී

නිසැක දේ සේවනය කෙරේ දී, හේ නිරෝග යි.

මහෝකායික ප්‍රපංචයක්වන මානවයා, තම පීවය පවත්වා ගැනීම සඳහා නොයෙක් අවශ්‍යතා සපුරාගත සූත්‍ර ය. කිරීතිමත් බවහිර දාරුණිකයෙකු වූ ව්‍යුහම් මාස්ලෝට අනුව, පුද්ගලයාගේ අවශ්‍යතා ආකාර කිපයකි. විහි දී මූළු, මානවයාගේ පළමු අවශ්‍යතාව ලෙස දකින්නේ, පීව විද්‍යාත්මක වූ ආහාර, මිංගික ආදි අවශ්‍යතාවන් ය.

අහෝතික වූ නාමයන්ගෙන් නා හොතික වූ රුපයෙන් ද වශයෙන්, මානව සැකස්ම හැඩිගැසී ඇත. නාමයන් වේදනා, සක්දුකුළු, සංඛාර වික්දුකුළානු ලෙස කොටස් සතරකි. වියට රුපය විස් වූ විට, විම කොටස් පහ මානවයාගේ පංචස්කන්ධය යි. මේ අනුව මානව සැකස්ම, ආකාර තුනකට විග්‍රහ කළ හැකි ය.

1. ස්කන්ධ විභාගය - මානවය ස්කන්ධ වශයෙන් බෙදා හැදැරීම.
2. බාතු විභාගය - මානවය මූල බාතුවලට බෙදා හැදැරීම.
3. ආයතන විභාගය - මානවයාආධ්‍යත්මකතා බාහිර ආයතනවලට බෙදා හැදැරීම.

මහාප්‍රණ්නොපම සූත්‍ර දේශනාවට අනුව මානවය විශ්ලේෂණාත්මක ලෙස ස්කන්ධ වශයෙන් ආකාර හයකට ද, ආයතන වශයෙන් ආකාර හයකට ද, බාතු වශයෙන් කොටස් හයකට ද බෙදා දැක්වීය හැකිය. මානව රුපය දෙල මෙමෙස ම ප්‍රහේ ද 28 බෙදා දැක්වීය හැක. මෙම අවවිසිරුපයෙන් මානවයාගේ රුපමය සැකස්ම අැති වේ. අවවිසිරුපයෙන් අතරන්, තුළ රුපයේ-ප්‍රධානී, ආපෝ, තේජ සහ වායු ලෙස හතරක් වනාතරලංආහාර රුපය මානවයාගේ ආහාරය යි. බුදු දැනමට අනුව ආහාරය, පුද්ගල නිර්මාණයේ හොතිකත්වය නියෝජනය කරනු ලබන අතර, මානවයාගේ කායික පැවත්ම සඳහා වැදගත් වේ.

ආහාරයේ මහෝකායිකඩව

ආයුර්වේද මූල ග්‍රන්ථයක් වන වරක සංහිතාවේ විස්තර කරන පරිදි, ආහාරය යනු සත්වයාගේ ප්‍රාණාය ආරක්ෂා දෙය යි. සුළුවත සංහිතාව ද, මෙම මතය සනාථ කරයි. මේ අනුව සත්වයාගේ පැවත්ම මූල් වන්නේ ආහාරය යැයි, පැවසිය හැකි ය. "බරුමය, සත්‍යය සහ අවශ්‍යාත්‍යාත්‍ය යන මේ සියලුම ආහාරය ඇසුරු කරන ලද්දේම" ය, යනුවෙන් හේල සංහිතාව, ආහාර පිළිබඳ මූලිකත්වය පෙන්වා දෙයි. මේ අනුව ආහාරය යනු, මානවයාගේ කය සහ මනස පෝෂණය කරන්නා වූ ද්‍රව්‍යයන්බව පෙන්වා දිය හැකි වේ.

"වේකනාමකිං - සබඩේ සත්තා ආහාරවිධිතිකා" යනුවෙන් බුද් දහම ද සත්වයාට ආහාරයෙන් තොරව ප්‍රාණාය ආරක්ෂා කරගත නොහැකිව පෙන්වා දෙයි.

4. ගල්මංගොඩි, සුමතපාල, ආහිඛරමික විවරණ සහ බොද්ධ වේකනාවේ සංවර්ධනය, සරස්වතී ප්‍රකාශන, දිවුලපිටිය, 2008, පිටුව 55.
5. ගුණාත්මක ජිම්, හේත්පිටපෙදෙර, බොද්ධ දරුණුනය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදුමාල, සිව්වන මුද්‍රණය 2013, පිටුව 117.
6. බුද්ධදේශ ජිම්, පොද්ච්චන්, රේඛ්චා බොද්ධ දරුණුනය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදුමාල, 2003, පිටුව 141.
7. ගුණාත්මක ජිම්, හේත්පිටපෙදෙර, එම, පිටුව 139.
8. මේනිම නිකාය 03, බු. ජ. නි. පිටුව 496.
9. එම, පිටුව 116.
10. බුද්ධදේශ ජිම්, පොද්ච්චන්, එම.
11. වර්ත සංඝතාවල පිටුව 512.
12. සුළුළ සංඝතාවල පිටුව 222.
13. හේල සංඝතාවල පිටුව 50.

## ආහාරයේ අරමුණු

ආහාරයක් ලබා ගැනීමේ අරමුණු කිහිපයි.

- I. සත්වයාගේ, බල, වර්ණ, ඕෂ්පස් වර්ධනය.
- II. දේශ, ධාතු, රස, ගුණ, වීරය, විපාකාදී වූ සප්‍රාණික සත්වය තුළ තිබිය යුතු ගුණයන්හි සම්බර්තාව පවත්වා ගැනීම.
- III. සත්වයාගේ කායික මානසික බලය ඇති කිරීම.
- IV. සමේ වර්ණය, ඉන්දිය ප්‍රකාශය, මනා වූ කටහන්, ආයුෂ, ප්‍රතිනාව, සැපය, සතුව, පෝෂණය, ශක්තිය, යුතුනය, මොක්ෂය යන මේ මත්තායික සාධක සියල්ල, ආහාරය නිසා ලැබේ.

බොද්ධ මතයට අනුව ආහාරය ප්‍රධාන ආකාර හතරයි. කඩලිංකාර ආහාරය, පස්සාහාරය, මත්තා සංවේතනික ආහාර, විශ්වැකුනාහාර. මානවයාගේ ආහාරය පිළිබඳ මෙම විශ්වාස ඉතාමත් විද්‍යාත්මක වූ විශ්වාසයි. මෙහි දී, මානවය ද්වීසෙක්ලික කළල අවධියේ සිට වැඩිහිටි වියට වැළඳෙන තෙක් අවශ්‍ය වන්නා වූ හොතික ආහාරය හෙවත් මුඛයෙන් ගන්නා වූ ආහාර පංච්‍යානීයන් වලින් ගන්නා ආහාරයේ සිට, මනසින් ගන්නා වූ ආහාරය, සහ මානවයාගේ සසර වාර්තාව සඳහා යොදා ගන්නා ආහාරය ලෙස දිගු ප්‍රත්ලේ ආහාර පිළිබඳ විශ්වාසක් බව සැලැකිය හැකිය.

ඉහත ආහාර වර්ග වලින් හොතික වූ කඩලිංකාර ආහාරය පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරේ. එම හොතික ආහාරය නැවත ද කොටස් හතරකට බෙදා දැක්වීය හැකි ය. අයිත හෙවත් අනුහව කරන දී. පිත හෙවත් බොන දී. බායත නම් උරන දී සහ සායිත හෙවත් රස විදින දී වෙසිනි. පාවිත්තිය පාලුයෙහි ද ආහාර වර්ග පහක් පිළිබඳ තොරතුරු සඳහන් වේ. විනම්, ඔදුන නම් 2. ආහාරයේ ප්‍රත්ලේද, බන යි. කුම්මාස යනුවෙන් මි, මුං ආදී ඇට වර්ග වින ආහාරයකි. සත්තු ලෙසින් අශ්‍රාකා ද, ම්‍රිඹ්ඡ නම් මාල් භාමංස, යනුවෙති. විකුල භාවිත ප්‍රධාන ආහාර වර්ග නවයක් විය. සප්පි - ගිහෙල්, නවතින - වෙබිරු, තෙල - තල තෙල්, මධු - මී පැණි, එළුනි - උක්සකුරු, ම්‍රිඹ්ඡ - මාල්, මාංස - මස්, ඩීර - කිරි, දැඩි - මුදුවාපු කිරී ආදිය යි.

14. බු. නි. බුද්ධක පාය කුමාර ප්‍රණ්න, පිටුව 04.
15. සුළුළ පිටුව 222.
16. හේල සංඝතා පිටුව 44.
17. ව. සු. 27.
18. ස. නි. 02, ආහාර සුළුළ, බු. ජ. නි. පිටුව 20.
19. උත්ත්වත්පු අරිධිකරා පිටුව 27.

ආහාරය පිළිබඳ විශේෂ අධ්‍යානයක නිරත වී ඇතිහේල් සංඝතාව ද, ආහාරය ප්‍රත්ලේද හතරකට බෙදා දක්වා තිබේ. විනම් හඩාන ආහාර, ඩීමට ගන්නා ආහාර, ලෙවින ආහාර, කැබලු කොට කන ආහාර ලෙසිනි.

පැරණි සිංහලයාගේ ආහාර අනුහවය සඳහා පංචප්‍රකාර හෝජන (පස් බොජුන්) යොදා ගත් බව කියවේ. විනම්, බන්, කොමු පිළු අත්සුණු, මස්, භා මාල් යි.

වරක සහ පුළුලෙන සංඝිතාවන්හිත ආහාර සහ අහිත ආහාරය කොටස් දෙකකට ද, තවත් කොටස් නතරකට ද බෙදා දක්වයි. වහනම් අණත හෙවත් හේපන උච්ච ද්‍රව්‍ය, බැන්. පීත හෙවත් ජේය උච්ච ද්‍රව්‍ය, කිරි. මිධි හෙවත් ලේඛන උච්ච, මී පැණි. බාදිත හෙවත් භක්ෂන, මෝදක ආදිය. මානව සෞඛ්‍ය සහ ආහාරයේ ව්‍යාධිවේදීය අගය

බුදුන් වහන්සේ, “කුස ගින්න” මානවයාගේ ප්‍රධාන, පළමු රෝගය ලෙස දක්වා, ව්‍යම රෝගයට විදිපුරුව, පෝෂණීය “ආහාරය” නම් ඔශ්පධය යෝග්‍යව ද, විශ්‍රාන්ත කර ඇත. ආහාරයේ රසයට වඩා පෝෂණීය පිළිබඳ සැලකිමුන් විය යුතුය.

අයුර්වේද වෙදනා විද්‍යාවේ දී ආහාරයේ පරිණාමය සිදුවන ස්ථානය අනුව, විය දෙයාක-රඛව විශ්‍රාන්ත කරයි. වහනම් ආහාරයකයෙහි සහ උදාරයෙහි පැසැවීම ලෙසිනි. මෙහි දී ඇතිවන එමය ද ආකාර දෙකකි. තේපස හා රසය යි. රසයෙන් රක්ෂය, මාංශය, මේදය, අස්ථිය, මජ්ජා, සහ ඉතුය ඇති කරයි. රසය යනුවෙන් ආහාර පරිණාමයේ ප්‍රථම එමය හඳුන්වා දිය හැකිය. විය පිළිවෙළින් වෙනත් බාතුන් බවට ද නොයෙක් ආකාරයෙන් පරිවර්තනය වේ. රසාදී සඡ්‍රීත බාතුව ගැරීරයේ තාපය ඇති කිරීම යන ප්‍රධාන කෘත්‍යාන් සිදු කරයි. තව දෙම රසය ගැරීරයේ ප්‍රාණය ස්ථීර කිරීම සඳහා දිස ආකාරයකින් උපකාරී වේ. වහනම්, උණුසුම, දහදිය, මල, මුතු, වා. පිත්, සෙම, මලිකිරි, රැඩිරි, හා ඉතු බාතුව ආදිය තිරිමාණාය යි. ආහාර පරිණාමයේ අවසන් එමය මල යි. මෙම සඡ්‍රීත බාතුව දූෂණාය වීමෙන් මානවයාට නොයෙක් රෝග ඇති වේ.

- I. රස දූෂණායෙන් ඇතිවන රෝග - විසුවිකා, සාම්ප්‍රදායික හා විලම්බිකා
  - II. රක්ෂය දූෂණායෙන් ඇතිවන රෝග - කැසීම, ව්‍යුවහාර, පාමා, ව්‍යුමකිල, විච්‍රාන්තිකා, ව්‍යංග, විසර්ප, කුඩ්ද,
  - III. මාංශ දූෂණායෙන් වන රෝග - මාංසකිල, අරුබුද, ගණ්ඩ, අජකා, ජාතුල, පුත්‍රිමාංස, හා අම්ප.
  - IV. මේද දූෂණායෙන් වන රෝග - දුගද, දහදිය ගැලීම, ස්ථුලත්වය, පිපාසය, දැඩි තිදීමත, විසිවැද්‍යරුම් ප්‍රමේහය.
  - V. අස්ථි දූෂණායෙන් වන රෝග - දන්ත රෝග, තිය, රුවුල, කෙස්, ලොම් යන මේවායේ දුර්වලත් වය, සහ අස්ථි විපතින් භට ගන්නා රෝග.
  - VI. මජ්ජා දූෂණායෙන් වන රෝග - විදාහය, මුදය, උන්මාද, දිව්‍යංහාය, අස් පෙනීමේ උෂ්ඨ, මුර්ජාව, ඇටම්දුලු සම්බන්ධ රෝග.
  - VII. ඉතු දූෂණායෙන් වන රෝග - ඉතුකුණු දුර්වල වීම, සංඛ්‍යාවෙන් අඩුවීම, ගන්ධය, පැහැය ආදිය වෙනස් වීම, මුතු දුර්වලතා. ස්ථ්‍රී, හා පුරුෂ සරුහාවය අඩුවීම.
20. පාඨීත්තිය පාලු 102.
  21. සේල සංඝිතාව පිටුව 126.
  22. පුක්ක්විඩ්බිර සහනස්ගේ මහනුවර රජගේදර සුපකාස්තු පොත් හා සිංහල සුපකලා 21. සාහිත්‍යයපිටුව්වාසඩි
  23. ව. සු. 27, පිටුව 513./ සු. සු. 46, පිටුව 222.
  24. ධම්මපදය 203 ගාරාව.
  25. අ. නි. 02, පිටුව 57.
  26. කාර්බිජර සංඝිතා පිටුව 30

### 3. විදි පුර්ව ආයුර්වේදීය ආහාර මාත්‍රාව සහ විකෘති ආහාරයේ විජාක හා එයට පිළියම්.

ආහාරයේ මාත්‍රාවත් බව පිළිබඳ මනා උදාහරණයක් බෙඳුද සාහිත්‍යයේ තිබේ. වහනම් කොසොල් රුපගේ ආහාරය පිළිබඳ බුදුන් වහන්සේ විසින් බ්‍රාදුන් උපදේශයන් ය. මාත්‍රාවත් ආහාරයේ අගය පිළිබඳ මෙම ක්‍රියා ප්‍රවතින් ආහාරයේ මාත්‍රාව පිළිබඳ සැලකිමුන් වීමේ අගය මනාව විව්‍යාගත හැකි ය.

අංගුත්තර නිකායේ දික නිපාතයේ නික්ෂ්‍යන් වහන්සේලා වෙත බ්‍රාදුන් උපදේශක් නම්, “ඇති වි ඇති කුඩ්දිනි වේදනා පහතීම සඳහා පමණක් ආහාර ගැනීමත්, ආහාරයෙන් පසු නව වේදනා ඇති නොවන ආකාරයෙන් ආහාර ගැනීමත්” අනුදැන ව්‍යාරා ඇත. පමණ දැන ආහාර වැළඳීම පිළිබඳ විත්තාකර්ෂණීය ත්‍රිපිටික උදාහරණ දෙකක් දක්වා ඇත.

1. තුවාලයකට බෙහෙත් දුමන අයුරින් අඩු, වැඩි නොවන සේ ආහාර ගැනීම.
2. රෝදුයක් කැරකැවීමට සුදුසු තරමට මනා පහසුවක් ඇතිවන ආකාරයෙන් තෙල් දුමන්නා සේ ආහාර ගැනීම.

මේ ආකාර දෙක මගින් මාත්‍රාවත් ආකාරයක් ගන්නා අයුරු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නැති වේ.

ඉපිටිකයේ විනය පිටිකයේ සුරු වග්‍රය ඇතුළු ස්ථාන කීපයකම මාත්‍රාවත් ආහාර පිළිබඳ කරුණු දක්වා ඇත. ඒ අතර, බතට ප්‍රමාණවත් වෙස ව්‍යුත්පන බෙදා ගැනීම, සහ බත් ව්‍යුත්පන සම සමව ගැනීම යන ශික්ෂා පද බෙහෙවින් වැදුගත් වේ.

ආහාර ගැනීම පිළිබඳ අයුරු උපදෙස් කීපයක් ම, නාව ප්‍රකාශයේ දැක් වේ. පමණ දැන අනුහුව කරන්නා හොඳින් දිරවන්නේක් වන අතර, කෑ ඉක්ඛිතිව දැන්ඩික් ගෙන රික දුරක් ඇවිදින්නේ ය. බත් කෑ පසු සියලු බාහ්‍ය සහ පිටි ආහාර නොගත යුතුය. කෙතරම් කුසැඹන්නේ සිටියත් කෑ යුත්නේ තම නියම මාත්‍රාව පමණි. ආකාරයෙන් පසු නොලැබූ ගෙධියක් ගැනීම සුදුසු ය. දිරවීමේ පහසුව ඇති කිරීම සඳහා බුල් ගෙධියක් ආකාරයෙන් පසු ගැනීම සුදුසුය.

නිශ්චිත ලේඛය මේ වන විට බොහෝ සේයින් ආහාර ආක්ෂිත රෝග වලින් ගහනව පවතී. විම රෝගවලට වික් හේතුවක් නම් මානවයාගේ ගින්න මද බව සි. මානවය තම ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමේ දී, ආහාර ව්‍යුතා විකෘති අයුරින්

භාවිත කිරීම ගින්න මද බවට ප්‍රධාන හේතුවකි. විනම්,

- I. තෙල් අධික ආහාර භාවිතය.
- II. පිටි ආහාර භාවිතය.
- III. බාහ්‍ය සමග කිරීම්, වියලු එළවල් නොයෙක් අලවර්ග වැනි නොගැලුපෙන ආහාර එකට භාවිත කිරීම.
- IV. ලැජ්ජාව, කාමය ක්‍රොඩය, ලේඛනය, හය වැනි මානසික ආවේග බහුලවීම.
- V. නිදි වැරීම.

27. හේල සංඝිත පිටුව 163.
28. හේල සංඝිතව පිටුව 122.
29. ව. සු. 28/4
30. ව. සු. 28/4
31. ව. සු. 28/9-10
32. ස. නි. 03, පිටුව 106.
33. අ. නි. පිටුව 216.

මෙවැනි හේතු නිසා මානවයාට ඇතිවන අනිතකර රෝග.

- I. අධික වෙහෙසබව, ග්‍රීර අවයවල වේදනාව, කොන්ඩ, කෙන්ඩ්, වේදනාව, උණු.
- II. නිසා බරධාව, දෙනෙන් බරධාව.
- III. උගුරට දැවීල්ල ඒම
- IV. කඩ් භා පිත වැඩිවීම
- V. උදරය කැපුම්, උදරය පිටි නිධීම, විමනය.
- VI. පිපාසය, මූර්ජාව, මුහුණා වියලීම, වැනි ආබාධ.

මෙවැනි අවස්ථාවලට විකිත්සාව යෙදීමේදී, රෝගියාගේ ආහාර රටාව පිළිබඳ සැලකිලුමන් වීම, මානසික තත්ත්වය පිළිබඳ විමසිලුමන් වීම, කායික ව්‍යායාම කිරීම සඳහා අනුබල දීම යන ආකර තුන පළමුව සිදු කළ යුතුය. රෝග පසු රෝගියාගේ ආහාරය ජීරණය සඳහා කැඳවර්ග, ආදිය ලබා දියුතුය. වෙළුන උපදෙස් අනුව ප්‍රතිකාර කිරීම ර්‍යුග පියවර සි.

#### 4. විද්‍යුත්‍රව හේතුනය ආහාරයේ ගුරු ලක්ඛව සහ ආහාර මිතසාන්‍ය.

හේලු සංඝිතාවේ කියවෙන පරිදි සමඟ ආහාරය ප්‍රාණය ආරක්ෂාකර ගැනීමෙන්ලා මනා පිටුබලයක් සපයයි. සමඟ ලෙස ආහාර භාවිත කරන්නා වූ අයෙක් ගතයුතු ආහාරයේ සෑම විට ම අඩංගු වියයුතු ආහාර වර්ග කිපයක් වේ.

- I. පැක්ද්වානුය ක්ෂාය - කසට රස මුලාණු සමග ලවණා රසය ගැනීම අනුමත නොකරයි. ඉතිරි රස පහ ක්ෂාය මුලාණුවල දී භාවිතය සුදුසුඩව පෙන්වා දෙයි. විනම් ලවණා භාවිතය විතරම් සුදුසු නොවේ. ඉතා අල්ප වශයෙන් ගැනීම සුදුසු ය.
- II. වතුරානුය හේතුන - කන දේ, බොන දේ, ලෙවකන දේ, සහ කැබලි කොට කන දේ ලෙස ආහාර ගැනීම.
- III. සිවිවැදුරුම් ස්නේහ- ගිනෙල්, තලනෙල්, වෘත්තෙල්, භා වෙබිරු.
- IV. අටවැදුරුම් කඳ - (මේ පිළිබඳ පැහැදිලි අභ්‍යන්තරක් නැති ව්‍යවත් දේශීය විකිත්සාවේ භාවිත කළ කැදු වර්ග රාණියකි.)

#### ආහාරයක ඇති වැදගත් සාධක

1. ආහාරයේ මාත්‍රාව.
2. ආහාර සැකසීමට භාවිත කරනු ලබන ද්‍රව්‍ය.
3. ගුරු සහ ලක්ඛව.
4. අශ්‍යන්තයේ බලපෑම යන මේ කරඹු පිළිබඳ අවබෝධයෙන් ආහාර ගැනීමෙන්, ආහාර ව්‍යාධී කාරක නොවන සේ භාවිත කළ හැකි ය.
34. අ. නි. දුක නිපාතය පිටුව 216.
35. ස. නි. 04, පිටුව 177.
36. විනය පිටකය, සුරුසුර විශ්‍යය.
37. හේලු සංඝිතා පිටුව 96.
38. අ. නෑ. සු. 08 අ. 36-38, පිටුව 63.
39. Arunachalam, Srikanthan, Treatise on Ayurveda, Vijitha Yapa Publications, Colombo, 2004, page 216
40. ව. ස. සු. අ. 26, 103-104, පිටුව 508.
41. හේලු සංඝිතාව පිටුව 164අ
42. විමල පිටුව 168

#### උදේ, දිවා සහ රාත්‍රී ආහාර ය.

මානවයාගේ ආහාර රටාව උදේ, දිවා සහ රාත්‍රී ලෙස පුදාන ආහාර වේල් තුනක් පරිහේතුනය කළ උ, අතිතයේ ආර්යාන්, දිනකට ආහාර ලෙස වේල් දෙකක් පමණක් පරිහේතුනය කළහ. ඒ දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ලෙස යි, යනුවෙන් බඳ්දේගම විමලවිංඡ මහනාහිමියන් කිය අපේ සංස්කෘතිය ගුන්තියේ සඳහන් කර ඇත. ඒ අනුව උදේ ආහාරය බොහෝ විට කැදුවලින් සහිතෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මහනුවර යුගයේ මෙරට වැසියන් ආහාර වේල් තුනක් ලෙස ආහාරය ගත්තුව මහාචාර්ය ප්‍රක්ෂේවිතන්බාර සන්නස්ගල විතුමාගේ මහනුවර රජගෞදර සුපාකාස්තු පොත භා සිංහල සුපකාල සාහිත්‍යය කාතියේ පෙන්වා දෙයි. ඒ අනුව වර්තමානය තෙක් එය ම අනුගමනය ඒ ඇතිබව ද පැහැදිලි ය.

#### ආහාරවේල් දෙකක් අතර කාල ප්‍රාන්තරය තීරණය වනුයේ සාධක දෙකක් මත ය. <sup>46</sup>

වර්තමාන ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේල් ගණන තුනකි. උදේ, දිවා සහ රාත්‍රී වශයෙනි. උදේ සහ රාත්‍රීය යනු, ගේරයේ සේම අධික ව ක්‍රියාකාරීවන කාල ප්‍රාන්තර දෙකවන අතර, විම අවස්ථා ආහාරයේ ජීව්‍යානය ප්‍රජනාත්‍යාලුවෙන් සිද්ධවන අවස්ථාවන් ය. දිවා කාලය පිත ක්‍රියාකාරීවන අවස්ථාව බැවෙන් විහි දී ආහාරයේ මනා ජීව්‍යානයක් සිදු වේ. මේ අනුව බර ආහාර ගැලපෙන්නේ දිවා කාලයට යි. රාත්‍රීය සහ උදේ ගත යුත්තේ සැහැල්ලු ආහාරයන්ය. උදේ ආහාරයට ගැලපෙන සුදුසු ම ආහාර වන්නේ, කැදු, කොළකැදු, ඩීල්බත්, දියබත්, ආදිය යි.ව්‍යායාමයේ යෙදෙන අය කිරිඳි වැනි බර

ආහාරයක් උදේ ආහාරය ලෙස ගැනීම ද, සුදුසු ය. රාජී ආහාරය ලෙස වැඩියෙන් ගත යුත්තේ සැහැල්ලු ආහාරයකි. විනම් ව්‍යුවහාර වැනි දෙයක් තම්බා ආහාරයට ගැනීම වඩා සුදුසු ය. තව ද රාජී ආහාරය ගැනීමේ දී නින්දුට පැය කිපයකට කළීන් ගත යුතු ය. දිවා කාලයේ අංග සම්පූර්ණ ආහාර වේලක් ගැනීම සුදුසු ය.

43. ව. සු. 05 අ, පිටුව 86.
44. බද්දේගම වීමලුවිංක මහනාජිම්ල අජේ සංස්කෘතිය පිටුව 631ග
45. පුද්ගලික ස්ථාන මහනුවර රජගෞදර සුපාකාස්ථාන පොත් හා සිංහල සුපක්‍රාග සාම්ප්‍රදාය
46. අ. නං. සං. සු. අ. 11, 70.
47. බුමාරුසිංහ, ආර්යදාස, ආයුර්වේදීය සොඛන සංරක්ෂණ විධි, ආයුර්වේද දෙපාර්තමේන්තුව, 1981, පිටුව 30.

## **ආයුර්වේද මතයට අනුව අංග සම්පූර්ණ ආහාර වේලක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ.**

1. රස හය අඩිංගු විය යුතු ය. මධ්‍යර, අම්ල, ලවණ, කටු, ක්ෂාය සහ තික්ත යන මේ රස හයම ආහාරයක අඩිංගු වීම වැදුගත් වේ. විකම රසය ඇති ආහාර විකට වැළඳීම ද නුසුදුසු ය. මෙවැනි ආහාරයක් තිසා දියවැඩියාව, රැකිරෝයේ මේද ප්‍රමාණය වැඩි වීම වැනි අතුරු ආභාධ ඇති නොකර යි.
2. ආහාරයේ ගුරු ලකු තේදිය පිළිබඳ විධිවත්තිව තිබිය යුතු යි.
3. යම් ආහාරයක්, පත්‍රවේද ද, මනසට ප්‍රියවේද ද, ශේරියේ ව්‍යුහයේ ඇති නොකෙරේ ද, ඇති ව්‍යුහයේ පහ කෙරේ ද, වීම ආහාරය අංග සම්පූර්ණ ආහාරයකි.
4. ආහාර, ආචාර, මානු, කාල ත්‍රියා, තුම්, ආදිය පිළිබඳ යථාවත් හාවය, ආදී ලක්ෂණ අංගසම්පූර්ණ ආහාරයක තිබිය යුතු ය.
5. ආහාරය සෑම විට ම, සැප, ආයු, බල, වර්ණ ද, ප්‍රසන්න - ආත්ම, ඉන්දිය, සහ මනස් යන මේවා සපයන්නක් විය යුතු ය.

## **ගුරු ආහාර සහ ලකු ආහාර**

ආහාරයේ පෝෂණීය බවට අමතර ව තිබිය යුතු සාධක දෙකකි, විහි ගුරු ලකු බව. ගුරු ආහාරය නම් බරිත් වැඩි ආහාරය යි. ලකු ආහාරය සැහැල්ලු ආහාරය යි. පරණ ඇල් නාල්, මුං, හා මස්, වටු කුරුල් මස්, යන මේවා සැහැල්ලු හෙවත් ලකු යි. ග්‍රාම්‍ය, අනුප, ජලප මස් වර්ග, දී කිරී, පිරි ආහාර, තෙල් ආහාර, යන මේවා බර ආහාර යි. ආහාරයේ ගුරු ලකුව ආකාර දෙකකි.

1. ආහාර ද්‍රව්‍ය අනුව ගුරු ලකු බව
2. ආහාරයේ ප්‍රමාණය අනුව ගුරු ලකු බව  
ආහාරය ගුරු ව්‍යුව ද, අල්ප මානුවෙන් ගැනීමෙන් විය ලකු ආහාරයක් බවට පත් කරගත හැකිය. ලකු ආහාරයක් ව්‍යුව දැමු පමණු ඉක්මවා ගැනීමෙන් ගුරු බවට යේ.

## **ආහාරය පිළිබඳ මිතසාත්වය හෙවත් ආහාරයේ විශේෂායනන අට.**

ආහාරය පිළිබඳ විශේෂ ආයතනයේ අට හෙවත්, ආහාරය පිළිබඳ සැලකීමේ දී අත්හැරිය යුතු විධි තියමයන් මින් පැහැදිලි කරයි.

1. ප්‍රකාශ මිතසාත්වය - ද්‍රව්‍යයන්ගේ ස්වභාවයෙන් ම තිබිය යුතු, ලකු, ගුරු ආදී විහි ප්‍රකාශ අනුව මානවයාට හිතාහිතකරව පිළිබඳ විධි තියමයන් වේ. උඛනරාත්‍ය ලෙස, උදු හා උෂරාමස් ගුරු ය. මුං හා මුව මස් ලකු ය. මේවා පිළිබඳ නොසලකා අනුහාරයෙන් මානවයා රෝගී කරයි.

2. කරනු - යනු ආහාරය පිළිබඳ සංස්කරණය යි. නොපනයට අනුකූලවන පරිදි ආහාරය සකසා ගැනීම මින් හැඳින්වේ. ව්‍යුත් සියාවලියේ දී ආහාරයේ ඇති කරනු බෙන වෙනස්කම් තිසාවන මිත්‍යාත්වය කරන යනුවෙන් නම් කළ හැකිය. මෙකල ඇති බොහෝ සංස්කරණ උපකුම් රසය පිළිබඳ පමණක් සලකා බලන බොහෝ දේශ සහිත ඒවාය.
3. සංයෝග - සංයෝග විරැද්ධි ආහාර මගින් ආහාර විෂ්වීම් බහුල ව සිදු වේ. මාල්, කිරි, දීකිරි, කුකුල්මස්, මුකුණුවැන්න, මිරදිය මාල්, ලුණු, උරුමස්, ආදිය සංයෝග විරැද්ධි ආහාර වේ. විෂ සහිත නූනත් සමහර විට අසාන්ම්‍යවන ආහාර ද ඇත. බොහෝවිට අසාන්ම්‍ය ආහාර මෙස, මාල්, ඩිත්තර, කිරි, අඛ, අන්නාසි, අව්වාරු, ජාඩ්, ආදිය පෙන්වා දිය හැකි ය.
4. රාකී - විනම් මුළු ආහාරයේ අඩංගු තොයෙක් ද්‍රව්‍යයන්ගෙන්, වෙනවෙන ම වික් වික් ද්‍රව්‍යයේ ප්‍රමාණය යි. මේ සියල්ල ආමාශයෙන් අඩක් මෙස ද, ඉතිරි අඩන් අඩක් ජලය ද, ඉතිරි කොටස හිස්ව ද තැඹිය යුතු ය.
5. දේශය - ආහාරය බුදින්නා වාසය කරන ප්‍රදේශය ද, විම ආහාරය වගකළ ප්‍රදේශය ද මින් හැගේ. විම අනුරූප ප්‍රදේශයේ ජල සීරාව, උම්ණත්වය, පසේ තත්ත්වය ආදි සාධක ද, බුදින්නා වසන ප්‍රදේශයේ දේශගුණ සාධක ද වික සේ වැදගත් වේ.
6. කාලය - ආහාරයක් ගැනීමේ දී විකෘති තොටී පැවතිය යුතු වැදගත් ම සාධකයකි. බුදින්නා, බාල, තරුණා, මහලු ද, ආහාරයේ වැඩ්ම සිදු වූ කාලය, තොලීම සිදු වූ කාලය, ගබඩා කර තැබූ කාලය හා විම කාලයේ ස්වභාවය, ආහාරය වළදුන කාලය ද පිළිබඳ මිත්‍යාත්වය සැලකිලිමත් විය යුතු ය.
7. උපයෝග - ආහාරය දිර්වීමට වැදගත්වන සාධක පිළිබඳ සැලකිලිමත් විම ද වැදගත් වේ.
8. ඕකසාන්මය හෙවත් උපයෝගිනා - සමහර ප්‍රදේශයන් පිළිබඳ හිත අහිත, සාන්ම්‍ය, සාන්මන ආහාර ගැනීම පිළිබඳ සැලකිලිමත් විම මෙසේ හඳුන්වයි.
48. ව. සු. 26 අ. පිටුව 441 - 445.  
 49. හේල සංයිතා පිටුව 45.  
 50. හේල සංයිතා පිටුව 46-47.  
 51. ජයසිංහ, ඩී. අභ්‍යම්. පක්ද්ව තීඛාන ග්‍රන්ථය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කොළඹ, 1984, පිටුව 25 - 26.  
 52. විකුමාර්ටි, පී. පී. හේල සංයිතාවය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, කොළඹ, 1988, පිටුව 153 - 154.  
 53. ව. ස. වී. අ.01, පිටුව 804.

### **නවිනයේ දී, ආහාරය විකෘතිවීම් පිළිබඳ සාධක තුනක බලපෑමක් වේ.**

ආහාරයට වර්ණකාරක වික් කිරීමල රසකාරක වික් කිරීමල කළුත්තබා ගැනීමේ කාරක වික් කිරීම යන සාධක මත ආහාරය විකෘති බවට පත් වේ.

### **සංකේත නිර්ජ්‍යන**

- ඩු. ජ. තු. - බුද්ධ ජයන්ති තීඛාවය
- ඩු. ති. - බුද්ධ නිකාය
- ව. සු. - වරක සංයිතාවය සූත්‍රස්ථානය
- ස. ති. - සංයුත්ත නිකාය
- සු. සු. - සූත්‍රතෙ සූත්‍රස්ථානය
- අ. ති. - අඩගුත්තර නිකාය
- අ. හං. සු. - අෂ්වඩිගහඳය සංයිතා සූත්‍රස්ථානය
- ව. ස. වී. - වරක සංයිතාව විමානස්ථානය